

බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව
ගාල්ල දිස්ත්‍රික්කය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2017 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2018 මාර්තු 28 දින විගණනයට ඉදිරිපත් කර තිබූ අතර, එම මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2018 අගෝස්තු 31 දින සභාපතිවරයාට යවා ඇත.

1.2 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2017 දෙසැම්බර් 31 දිනට බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

- (අ) සමාලෝචිත වර්ෂය තුළ පරිත්‍යාග වශයෙන් සභාවට ලැබී තිබූ ලීටර් 2000ක්වූ වතුර ටැංකි දෙකෙහි වටිනාකම තක්සේරු කර ගිණුම් ගතකර නොතිබුණි.
- (ආ) ඉකුත් වර්ෂයේ රු.133,187 ක් වූ සේවක ඇප තැන්පත් ගිණුම්ගත නොකිරීමේ වරද නිවැරදි කිරීමේ දී සේවක ඇප ආයෝජන ගිණුම හර කරනු වෙනුවට සමුච්චිත අරමුදල් ගිණුම හර කර තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.160,687 ක් වූ සේවක ඇප සේවක ඇප ආයෝජන ගිණුමට හර කරනු වෙනුවට සමුච්චිත අරමුදල් ගිණුම හර කර තිබුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.3,072,858 ක් වූ පළාත් පාලන විශ්‍රාම වැටුප් අරමුදලට ගෙවිය යුතු දායක මුදල් ණයහිමියන් ලෙස ගිණුම් ගතකර නොතිබුණි.

1.3.2 නොසැසඳුණු ගිණුම්

මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් එකතුව රු.275,926,389 ක් වූ ගිණුම් විෂයයන් 06 කට අදාළ ශේෂයන් සහ ඒවාට අදාළ උපයෝගී ලේඛන හා වාර්තාවල දැක්වෙන ශේෂයන් අතර, වෙනස්කම් දක්නට ලැබුණු අතර, නිරීක්ෂණය වූ අසමානතාවල එකතුව රු.1,550,633 ක් විය.

1.3.3 අවිනිශ්චිත ගිණුම

2013 වර්ෂයේ සිට නිරවුල් වී නොතිබුණු රු.761,993 ක් වූ අවිනිශ්චිත ගිණුමේ හර ශේෂය හඳුනාගෙන, ගිණුම් නිරවුල් කර නොතිබුණි.

1.3.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

ලැබිය යුතු ගිණුම්

- (i) ඉකුත් වර්ෂ ගණනාවක සිට ඉදිරියට එන එකතු වටිනාකම රු.39,493,245 ක් වූ ගිණුම් ශේෂ 04 ක් නිරවුල් කර ගැනීමට සමාලෝචිත වර්ෂයේදීත් පියවර ගෙන නොතිබුණි.
- (ii) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට රු.10,133,353 ක් වූ ලැබිය යුතු ප්‍රාග්ධන ආධාර අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

1.3.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

අත්තිකාරම් ගිණුමේ සමාලෝචිත වර්ෂය අවසානයට වූ ශේෂය රු.105,764 ක හර ශේෂයක් බවට පත්කිරීමට අදාළව ගිණුමට හරකර තිබූ රු.168,364 ක් සම්බන්ධ සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවීණි.

1.3.6 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

<p>නීති, රීති, රෙගුලාසි, කළමනාකරණ තීරණ යනාදියට යොමුව</p>	<p>අනුකූල නොවීම්</p>
--	----------------------

(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි

<p>(i) මුදල් රෙගුලාසි 570 හා 571(1)(2)</p>	<p>එකතුව රු.8,506,976 ක් වූ කාලය ඉකුත් වූ තැන්පත් ශේෂ 237 ක් සම්බන්ධයෙන් කටයුතු කර නොතිබුණි.</p>
--	--

<p>(ii) මුදල් රෙගුලාසි 1645 හා 1646</p>	<p>සභාවේ වාහනවල දෛනික ධාවන සටහන් හා මාසික සාරාංශ විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.</p>
---	--

<p>(ආ) 2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 3.1 ඡේදය</p>	<p>සභාවේ වාහනවල ඉන්ධන දහනය පරීක්ෂා කර නොතිබුණි.</p>
---	---

(ඇ) 2010 දෙසැම්බර් 27 දිනැති දපපා/පපාකො /2010/01 අංක දරන දකුණු පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛයේ 05 ඡේදය

වෙළඳ කඩ කාමර සඳහා වන සෑම ගිවිසුමක්ම වසර තුනකට වරක් යාවත්කාලීන කළ යුතු වුවද, 2014 න් පසු කඩ කාමර සඳහා ගිවිසුම් යාවත්කාලීන කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.31,757,820 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.66,337,870 ක් විය.

2.2 මූල්‍ය පාලනය

සභාව විසින් පවත්වාගෙන යන බැංකු ජංගම ගිණුම් 03 ක පැවති එකතු සාමාන්‍ය මාසික ශේෂය රු.4,061,219 ක් ආයෝජනය කර, අතිරේක ආදායම් උපයා ගැනීම කෙරෙහි සභාවේ අවධානය යොමු වී නොතිබුණි.

2.3 ආදායම් පරිපාලනය

2.3.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2017				2016			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු කුලී	15,300,000	11,753,478	11,582,072	36,484,857	13,900,000	12,198,708	11,008,920	31,745,966
බලපත්‍ර ගාස්තු	3,892,000	4,972,324	5,331,561	2,790,757	3,797,000	4,929,523	4,936,653	1,898,897
වෙනත් ආදායම්	502,000	576,800	718,276	4,750	452,000	325,177	529,385	71,548
	30,871,000	29,554,129	15,553,622	28,886,360	32,281,000	55,647,800	16,850,857	14,885,853
	50,565,000	46,856,731	33,185,531	68,166,724	50,430,000	73,101,208	33,325,815	48,602,264

2.3.2 වරිපනම් හා බදු

සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂවලට අදාළව අයකර ගත යුතුව තිබුණු එකතුව රු.43,499,444 ක් වූ වරිපනම් බදු මුදලින් වර්ෂය තුළ අයකර තිබුණේ සියයට 27 ක් තරම් අවම අගයකි. එම හේතුව නිසා වර්ෂය ආරම්භයේ පැවති හිඟ මුදල වර්ෂය අවසාන වනවිට රු.4,738,891 කින් වර්ධනය වී තිබූ නමුත්, හිඟ වරිපනම් බදු අයකර ගැනීමට 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158(1)(අ) වගන්තිය ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

2.3.3 කඩ කුලී

සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂවලට අදාළව අයකර ගතයුතුව තිබූ රු.6,871,221 ක් වූ කඩ කුලී වලින් වර්ෂයේ අයවීම් සියයට 78 ක් විය. හිඟ කඩ කුලී අයකර ගැනීමට 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 159(1) වගන්තිය ප්‍රකාරව සමාලෝචිත වර්ෂයේදීත් කටයුතු කර නොතිබුණි.

2.3.4 වෙනත් ආදායම්

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂය වෙනුවෙන් අයකර ගත යුතුව පැවති රු.44,439,982 ක් වූ බදු කුලී හා දඩවලින් රු.15,553,622 ක් පමණක් අය කරගෙන තිබීම නිසා වර්ෂ අවසානයට තවදුරටත් අයකර ගතයුතු වූ ශේෂය රු.28,886,360 ක් විය.

2.3.5 උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් 2017 දෙසැම්බර් 31 දිනට අයවිය යුතුව තිබූ මුද්දර ගාස්තු රු.123,364,461 ක් හා උසාවි දඩ රු.1,524,168 ක් විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්යසාධනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳ අනාවරණය වූ කරුණු පහත දැක්වේ.

(ආ) ක්‍රියාකාරී සැලැස්ම

පනවා තිබූ අතුරු ව්‍යවස්ථා අනුව සභාව විසින් ඉටු කළ යුතුව තිබුණු කර්තව්‍යයන් වෙනුවෙන් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

(ඇ) තිරසර සංවර්ධන ඉලක්ක

තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රයේ, තිරසර සංවර්ධන අරමුණු සහ ඉලක්ක සඳහා වන ගෝලීය දර්ශක තුළින් සහා බලප්‍රදේශයේ මහජනතාවගේ ජීවන තත්ත්වය සහ සෞඛ්‍ය නැංවීම සඳහා වන දිගුකාලීන සැලසුම් සභාව විසින් සකස් කර නොතිබුණි.

3.2 මානව සම්පත් කළමනාකරණය

- (අ) පුරප්පාඩුව පැවති තනතුරු 18 ක් සඳහා කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට ද, අතිරික්ත තනතුරු 28 ක් විධිමත් කර ගැනීමට ද කටයුතු කර නොතිබුණි.
- (ආ) සභාව විසින් අනියම්, තාවකාලික, ආදේශක හා කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවකයින් වෙනුවෙන් සමාලෝචිත වර්ෂය තුළදී වැටුප් හා දීමනා වශයෙන් රු.4,997,624 ක මුදලක් සහා අරමුදලින් ගෙවා තිබුණි.
- (ඇ) සභාවේ ප්‍රාථමික කාණ්ඩයට අයත් කම්කරු සේවකයින් 05 දෙනෙකුට කළමනාකරණ සේවයේ රාජකාරි පවරා තිබූ අතර, ද්විතීයික හා ප්‍රාථමික ශ්‍රේණිවල සේවකයින්ට විධිමත් පරිදි රාජකාරි පවරා නොතිබුණි.
- (ඈ) සභාවේ සේවය කළ සේවකයින් 24 දෙනෙකුගෙන් වර්ෂ 10 කට වැඩි කාලයක් තිස්සේ අය නොවී පවතින රු.521,549 ක ණය ශේෂ අයකර ගැනීමට සමාලෝචිත වර්ෂයේදීත් කටයුතු කර නොතිබුණි.
- (ඉ) 2017 වර්ෂය සඳහා ප්‍රජා සංවර්ධන නිලධාරීන්ගේ ගෙවූ රු.537,393 ක වැටුප් හා දීමනා 2017 දෙසැම්බර් 31 දක්වා පළාත් පාලන කොමසාරිස් කාර්යාලයෙන් ප්‍රතිපූර්ණය කරවාගෙන නොතිබුණි.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

- (අ) කල්ගාන පොදු වෙළඳපොල කඩ කාමර 11 ක් 2000 වර්ෂයේ සිට අබලන් වීම හේතුවෙන් වසර 17 ක් වසාදමා තිබූ අතර, මෙම කඩ කාමර අළුත්වැඩියා කර බදු දීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) සියළුම කඩ කාමර වලට අදාළ ගිවිසුම් 2014 වර්ෂයෙන් පසුව අළුත් කිරීමක් කර නොතිබුණු අතර, මේ හේතුවෙන් රු.163,750 ක් වූ හිඟය හා රු.15,925 ක දඩ මුදල් අයකර ගැනීමට නොහැකි වී තිබුණි.

3.4 වත්කම් කළමනාකරණය

3.4.1 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

සභාවට අයත් රු.692,315 ක් වටිනා ට්‍රැක්ටර් 02 ක් හා ජල බවුසරයක් වසර 12 කට අධික කාලයක සිට නිෂ්ක්‍රීයව පැවැතුණි.

3.4.2 වාහන උපයෝජනය

සභාව සතු ත්‍රීරෝද රථයේ 2017 අප්‍රේල් 28 දිනෙන් පසු ධාවන කිලෝමීටර් 4620 කට අදාළ ධාවන සටහන් ඉදිරිපත් නොකෙරුණි.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

4.1 අයවැය පාලනය

සමාලෝචිත වර්ෂය සඳහා වූ අයවැයගත හා තථ්‍ය ආදායම් හා වියදම් අතර පහත විස්තර දැක්වෙන පරිදි සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන්, අයවැය ලේඛනය ඵලදායී මූල්‍ය කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

- (අ) වියදම් විෂයයන් 07 ක එකතුව රු.25,291,282 ක් වූ ඉතිරිවීම් දක්නට ලැබුණු අතර, එම වටිනාකම් සියයට 10 සිට සියයට 86 අතර පරාසයක විය.
- (ආ) වියදම් විෂයයන් 02 ක ඇස්තමේන්තුගත ප්‍රතිපාදන සීමාවන් ඉක්මවා රු.1,000,659 ක වියදම් දරා තිබූ අතර, එම වටිනාකම සියයට 207 ක් හා සියයට 971 ක් විය.
- (ඇ) ආදායම් විෂයයන් 04 ක අහිතකර විචලනයන්ගේ එකතුව රු.5,419,989 ක් වූ අතර, එම වටිනාකම් සියයට 0.24 ත් සියයට 27 ත් අතර පරාසයක විය.

4.2 විගණන හා කළමනාකරණ කමිටු

2009 ජුනි 09 දිනැති අංක DMA/2009(i) දරන කළමනාකරණ විගණන චක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටු පිහිටුවීමට සමාලෝචිත වර්ෂය අවසන් වනවිටත් කටයුතු කර නොතිබුණි.

5. පද්ධති හා පාලනය

විගණනයේ දී නිරීක්ෂණය වූ අඩුපාඩු වරින් වර සභාවේ අවධානයට යොමු කර ඇති අතර පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළයුතුය.

පද්ධතිය -----	අඩුපාඩුව -----
(අ) ගිණුම්කරණය හා ලේඛන පැවැත්වීම	(i) පෙර වර්ෂවල සිට ඉදිරියට එන ශේෂ නිරවුල් නොකිරීම. (ii) අත්තිකාරම් ලේඛනය යාවත්කාලීන නොකිරීම. (iii) වර්ෂ ගණනාවක සිට ඉදිරියට එන අවිනිශ්චිත ගිණුමේ ශේෂය නිරවුල් නොකිරීම.
(ආ) ස්ථාවර වත්කම්	(i) ඉදිකරන ලද වත්කම් හා සංවර්ධනය කරන ලද ගොඩනැගිලි වටිනාකම් ගිණුම් ගත නොකිරීම (ii) පාවිච්චියට නොගන්නා වාහන අපහරණය කිරීමට කටයුතු නොකිරීම.
(ඇ) ආදායම් රැස්කිරීම	(i) හිඟ ආදායම් අයකර ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම. (ii) හිඟ ආදායම් පිළිබඳ කාලවිශ්ලේෂණ පිළියෙල නොකිරීම. (iii) මස් කඩ කුලී අයකර ගැනීම සඳහා විධිමත් පරිදි කටයුතු නොකිරීම.
(ඈ) සේවක මණ්ඩල කළමනාකරණය	(i) අතිරික්ත සේවක සංඛ්‍යාව විධිමත් කර ගැනීමට සහ පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීමට කටයුතු නොකිරීම. (ii) 2007 වර්ෂයේ සිට ඉදිරියට එන අයවිය යුතු සේවක ණය මුදල් අයකර ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම.
(ඉ) අයවැය පාලනය	(i) ඇස්තමේන්තුගත ඉලක්ක ළඟාකර නොගැනීම. (ii) අයවැය පිළිබඳව පසු විපරම් කර, සංශෝධනය කර ගැනීමට කටයුතු නොකිරීම.